

එක්සත් ජනපද ගෙඩරල් හා යුරෝපීය බැංකුවල තවතම පියවර

Latest moves by Fed and European Central Bank

“නව සාමාන්‍යය” වනාහි මූල්‍ය පරපෝෂිතාවය හා කොල්ලය දි

Financial parasitism and looting are the “new normal”

2012 සැප්තැම්බර් 17

“නව සාමාන්‍යය” වනාහි මූල්‍ය පරපෝෂිතාවය හා කොල්ලය සි

පූජුගිය සතියේ නිවේදනය කළ රීතියා ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ තෙවැනි වටය යටතේ මූල්‍ය වෙළඳපොල සඳහා සීමාන්තිකව සහාය පලකිරීමට එක්සත් ජනපදයේ ගෙඩරල් රීසව් බැංකුව ගත් තීන්දුව ද බැඳුම්කර වෙළඳපොලවල මැදිහත් වීම සඳහා රට කළින් යුරෝපය ගත් තීන්දුව ද එකට ගත් විට, ලෙස්මන් මුද්‍රාස් කඩා වැටීමත් සමග ම ආරම්භ වූ ගෝලිය ධෙන්ස්වර ආරථික අරුධුදයේ නව අවධියක් සටහන් කරයි.

2008 සැප්තැම්බරයේ මූල්‍ය වෙළඳපොලවල කඩා වැටීමක් අද්දරට පැමිනි තැන් පටන් වසර 4ක් ගෙවෙන තැනෙ, ගෝලිය මූල්‍ය ක්ෂේත්‍රයට වඩ වඩාත් මුදල් පොම්ප කිරීමට ලෙස යේ පුමුබ බැංකු ගෙන ඇති තීන්දුවල “සාමාන්‍ය” කොන්දේසි යැයි වරෙක සලකනු ලැබූ දෙය කරා පෙරලා යාම පිළිබඳ අපේක්ෂාවක් තොමැති බව පෙන්තුම් කරයි.

බැංකු හා මූල්‍ය ආයතනවලට දක්වන සහාය අඩු කරනවා වෙනුවට ගෙඩරල් බැංකුව, එය වැඩි කරමින් සිරියි. එහි මුදල මැදිහත්වීම් ක්‍රියාවට තගන ලද්දේ කාල වකවානු සහිතවය. එහි තවතම තීන්දුව තුළින් ගෙඩරල් මහ බැංකුව සීමාන්තික පොරොන්දුවක් දී තිබේ. ගිනැන්ඡියල් වෙශ්‍යීයි එක් ලිපියක සිරස් තැය අනුව “මහ බැංකුව එහි ප්‍රවේශයන් සීමාවක් තොදක්වන තරම් දුරකට ගෙන ගොස් ඇති.”

රටත් වඩා එහි කුපවීමේ කුමය ප්‍රධාන හැරීමක් සලකනු කරයි. භාන්ඩාගර බැඳුම්කර මිලදී ගැනීම කෙසේ වෙතත්, මාසයකට බොලර් බිලියන 40 බැගින්, බැංකු හා ආයෝජන ආයතනවලින් ඇපකර-පිටුබලය සහිත බැඳුම්කර මිලදී ගැනීමට මහ බැංකුව සූදානම් වේ. ආරථික කඩාවැටීමේ වෙඩිනුල පත්තු කළ “විසකරු වත්කම්” සමහරක් ඉවත දැමීමට එමගින් බැංකුවලට අවස්ථාව සම්පාදනය කරනු ඇති.

මහ බැංකුවේ කර්තව්‍යය සාදා ඇරැකිමට ඔන්න මෙන්න කියා තිබිය දී අතසේදා බදුන ඉවත් කිරීම යයි කතාවක් තිබුනි. තවදුරටත් එසේ තොවේ. දැන්

මහ බැංකුව අදිටන් කරගෙන සිටින්නේ, මධ්‍යසාර ප්‍රතිකතය වැඩි කරමින් සැපයුම් සීමාන්තිකව ඉහළ තැංචීමට වගබලා ගැනීමටයි.

තීන්දුවට තරකාන්විත බවක් ගෙන දෙමින් මහ බැංකු සහාපති බෙන් බරනාන්කේ, එක්සත් ජනපදයෙහි රීතියා වර්ධනය, පහල වැටුප් මට්ටම්වලදී පවා ජනගහනයේ වර්ධනයට අනුකූල තොවන තරම් ඉහළ විරිකියා මට්ටමේ අඛන්ඩ නැගීම හා එක්සත් ජනපද ආරථිකයේ රක්ත හින වර්ධන වේගය යනාදිය ගැන කතා කළේය. සම්මත ත්‍යායට අනුව බැංකුවේ මැදිහත්වීම්, තවදුරටත් පොලී අනුපාත පහල දමනු ඇතැයි ද එනයින් සමාගම්වලට ආකර්ශනිය ආයෝජන තීන්දු ගැනීමට ඉඩ සලසීන් ආරථික වර්ධනයට ද ඒ හරහා සේවා තියුක්තිය ඉහළ දැමීමට ද හේතු වනු ඇතැයි සැලකේ.

එහෙත් මූල්‍ය කවයන්හි අනෙක් සියල්ලන් මෙන් ම බරනාන්කේ ද මැනවින් දන්නා පරිදි උක්ත කොන්දේසි සැපිරිය තොහැක. ව්‍යාපාර, සියල්ලටම ඉහින් මූල්‍ය ආයතන, අඛන්ඩව ලාභ පොදිගසා ගන්නා තමුත් එම ලාභ ත්‍යා තව නිෂ්පාදනයන්හි ආයෝජන සඳහා අවශ්‍ය මුදල් සැපයීමට පාවිච්ච කරන්නේ තැත. ඒ වෙනුවට ඒවා යොදත්නේ සමඟේක්ෂන අරමුණු ඉටුකරලන දැවැන්ත මුදල් සංවිත රාජිකරනයට ය.

වත් වඩාත් සිදුවෙමින් පවතින්නේ, යුරෝපයේ ද එක්සත් ජනපදයේ ද ආන්ඩු වැටුප් පහල හෙලීමට ද එනයින් පාරිභෝගික ඉල්ලීම අවම කිරීමට ද තුවුදී ඇති වියදම් කජ්පාදුවයි. යුරෝපීය මහ බැංකුව පනවා ඇති එක් කොන්දේසියකි, එය මිලදී ගන්නා බැඳුම්කර අයිති රටවල් වියදම් කැපීම හා විරිකියාව ඉහළ දැමීමට තුවුදෙන කජ්පාදු වැඩිපිළිවෙළක් කළ තියා සූදානම් කළ යුතුය යන්න. එක්සත් ජනපදය තුළ, ආන්ඩුවේ වියදම් කැටි කරමින් තිබෙන අතර කජ්පාදු ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වන පරිදි කොන්ගුසය මූලදී ගත් තීන්දුව ක්‍රියාවට නැගුවිට, රීතියා “මූල්‍ය ප්‍රපාතය” ඉස්මත්තා එමත් සමග මෙම වසර අවසානයේදී තත්වය තව දුරටත් පිරිහි යනු ඇති.

වතනයේ මොනයම්ම හෝ ආර්ථික මහ බැංකුවේ තීන්දුව ආර්ථික "ප්‍රත්‍රිවනය" අරමුණු කර ගත්තක් නොවේ. වෙළඳපොලට එහි මැදිහත් වීමෙන් අරමුණු කරන්නේ තත්‍ය ආර්ථිකය තුළ ආයෝජනය කිරීමෙන් නොව, මූල්‍ය මෙහෙයුම් ඔස්සේ සංගතවල, සියල්ලටම ඉහළින් බැංකු හා මූල්‍ය ආයතනවල ලාභ හා වත්තම් ඉහල දම්මින් කොටස් වෙළඳපොල හා වත්තම්-පිටුබලටි පුරුෂකම්පත්වල මිල නැංවීම ය. වෙනත් වචනවලින් කියතොත්, ලෙස්මන් බුද්ධස් කඩාවැටීමට හා එක්සත් ජනපද හා ලෝක ආර්ථික පද්ධතිය දිය කර හැරීමේ ආසන්නයට ගෙනවින් තිබෙන එකී මූල්‍ය පරපෝෂිතභාවයම බැංකුවේ තිල පිළිවෙත වී තිබෙන බවයි.

මෙම පිළිවෙත සේවය කරන පන්ති අවශ්‍යතාවන් ඒවායේ ක්‍රියාවට නැගීම හා එහි පලවිපාකයන්ගේ සේවනාවය යන කාරණා දෙකෙන් ම දැක ගත හැකි වනු ඇත.

15දා දින සිඩිනි මෝනින් හෙරල්ඩ් ප්‍රවත්පතේ පලවු ලිපියක මූල්‍ය මාධ්‍යවේදී මයිකල් වෙස්ට් මෙකි පලවිපාක තීවැරිදි ආකර්යෙන් ඉත්තු කළේ ය.

"බෙදාහරින්නැයි" ඔවුන් බැංකුවෙන් ඉල්ලා සිටියි." යයි මහු ලිවිය. "අසමත්වීමේ" පලවිපාක 'ගොරතර' යැයි ඔවුනු මොර දුන්නොර් ය. "එවිට බරනන්කේ, "අවසානයේදී මූදල් අව්‍යු ගැසීමේ වාසනාව ද" සමග "වෝල්වීදියේ වැසියන්ට අවනත ව්‍යවේ ය. අනතුරුව ඔවුන් එය සැරසුවේ විරිකියාවට පිළියමක් ලෙසය. යථාර්ථයෙන් ගත් කළ, බැංකුවලට ඔවුන්ගේ නොවරිනා උකස්කර තය මාසයකට බොලර් බිඳියන 40 බැංකින් බදුගෙවන්නන්ගේ කර මත පැවැවීමට ඉඩ ලැබේ."

මහු සඳහන් කළ පරිදි, බැංකුව මිලදී ගන්නේ පුදෙක් ආන්ත්‍රිකී බැඳුම්කර පමනක් නොවේ. "වෝල්වීදියේ ගෙෂ්‍ර පත්‍රවල ගොඩගැසී ඇති උකස්කර-පිටුබලටි සුරක්ෂිත පත් ද මිලට ගැනෙයි."

බැංකුවේ තීන්දුව ගෝලිය ප්‍රතිවිපාක ජනනය කරනු ඇත. ඒ සියල්ල කම්කරුවන්ගේ මෙන්ම ලෝකයේ දිලිංජ ම ජනයාගේ සමාජ හා ආර්ථික තත්ත්වයන් මත දරුණු ලෙස බලපානවා ඇත. තීන්දුව ප්‍රකාශකට පත් කළ වහාම පාරිභෝගික හාන්ස සම්පේක්ෂනයක නව වටයක ඇරුම් සිතුවහන් කරමින් තෙල් හා ගැස් මිල ගනන් ඉහල නැංගේ ය.

මෙය ප්‍රවාහනය මෙන් ම ආහාර පිසීම හා උනුසුම් කිරීමේ කටයුතු සඳහා යොදා ගන්නා ඉන්ධන මිල මත ද බලපානු ඇති අතර ප්‍රධාන ආහාර ද්‍රව්‍යවල මිල උද්ධමනට තුවු දෙනු ඇත. බිඳියන සංඛ්‍යාත ජනයාගේ යහපැවැත්ම සඳහා තීරණාත්මක ඉරිණු, තීරිණු හා සේවා බෝංච්වල මිලගන් මිල ගනන් ඉහල නැංගේ ය.

මෙය ප්‍රවාහනය මෙන් ම ආහාර පිසීම හා උනුසුම් කිරීමේ කටයුතු සඳහා යොදා ගන්නා ඉන්ධන මිල මත ද බලපානු ඇති අතර ප්‍රධාන ආහාර ද්‍රව්‍යවල මිල උද්ධමනට තුවු දෙනු ඇත. බිඳියන සංඛ්‍යාත ජනයාගේ යහපැවැත්ම සඳහා තීරණාත්මක ඉරිණු, තීරිණු හා සේවා බෝංච්වල මිලගන් මිල ගනන් ඉහල නැංගේ ය.

බාල්ද කර තිබෙන අතර මෙනයින් යුරෝවේ වටිනාකම ඉහලයාමෙන් යුරෝපාස්‍යයට පැලපැමක් එල්ල කරනු ඇත. මෙය තවදුරටත් අපනයනය ක්‍රේඛාද කිරීමට මෙහෙයුවනු ඇතිවාක් මෙන් ම සමාගමවල තරගය එන්ට එන්ටම අසිරු වීමත් සමග විරිකියාව උගු වීමට හේතු වනු ඇත.

මූදලේ වටිනකම් ඉහල යාම් දැනටමත් නිෂ්පාදනය මත බිරුපතල ලෙස බලපා තිබෙන මුසිලය හා මස්ටේලියාව වැනි රටවල ද දැඩි ලෙස බලපැමට නතු වනු ඇත. ජාතික ආන්ත්‍රික තමන්ගේ අපනයන වෙළඳපොලවේ පවත්වා ගැනීමට තරග කරන තතු යටතේ බොලරය තවදුරටත් බාල්ද කරන ලෙස යෙදෙන පිළිනය, "මූල්‍ය යුද්ධ" පිළිබඳ ගක්කතාවය ඉහල නෘතියි.

බැංකුවේ තීන්දුව තුළ දේශපාලන අරමුණනක් ද තිබේ. 2008 වසරදී ලෙස්මන් බුද්ධස් කඩාවැටීම රිපබ්ලිකානු ප්‍රතිවාදියා වූ ජේන් මැකෙන් පරයා බැරය් මුවාමාගේ තේර් පත්වීම පිටුපස ඇමෙරිකානු පාලක ප්‍රහාන කොටස්වල සහය ගොනු කර ගැනීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේ ය.

මෙම වසරේ මැකිවරනයට කළින් බැංකුව ගත් මැතම තීරණය ද ඒ අයුරින් ම මුවාමා යලි බුරයට තේර්‍යා පත් කර ගැනීම සඳහා ගැමීමක් ලබා දෙනු ඇත.

එහෙත් වඩාත් වැදගත් දේශපාලනික නිගමන වන්නේ, කම්කරු පත්තිය විසින් උකනා ගත යුතු පාඩම් ය. එක්සත් ජනපදයේන් ගෝලිය විසයෙනුත් කම්කරු පත්තියේ රකියා, ජ්වන තත්ත්වයන් හා සමාජ තත්ත්වයේ වියදුම්න් මූල්‍ය පරපෝෂිතවල පිම්වීමට ගත් තීන්දුවල දහනවාදී පද්ධතියේ එතින්හාසික අරුබුදය හා බංකාලාත් හාවය පිළිබඳ තවත් බලගතු ප්‍රකාශනයකි. කලඹිල බැසීමට සූදානම්න් සිටින ආර්ථික "ප්‍රකාශනයක්" ඇත්තේ නැතු.

එක්සත් ජනපදයේ ගොඩරල් රිසව් බැංකුව හා යුරෝපාස්‍ය මධ්‍යම බැංකුව තීයෝජනය කරන බැංකු හා මූල්‍ය අවශ්‍යතාවන්ට වැඩිපිළිවෙළක් තිබේ. එනම් ඒවා පරපෝෂිතවල, පද්ධතිගත කොල්ල කැම හා ජනතාව හිගමනට ඇද දැමීම සමග එකට අත්වැළේ බැඳුගෙන යන බවයි.

එක්සත් ජනපදයේන් ජාත්‍යන්තරවත් කම්කරු පත්තිය අවසානය දක්වාම සටන් වැදීමට අදිවන් කරගත් තමන්ගේ ම ස්වාධීන වැඩිපිළිවෙළක් සකසා ගත යුතුය. ලාභ ගුම්ය වෙනුවට මානව අවශ්‍යතාවන් තෙප්ත කිරීමට යොදා ගන්නා බිඳියන ගනන් කම්කරුවන් විසින් නිෂ්පාදිත සම්පත්වලින් ආච්‍යා සංවිධිත සමාජවාදී ආර්ථිකයක් ස්ථාපිත කිරීමේ පළමු හා අව්‍යාඝ්‍ය පියවර වසයෙන් බැංකු හා මූල්‍ය ආයතන සමාජ සන්තක කිරීමට කැපවූ කම්කරුවන්ගේ ආන්ත්‍රික පිහිටුවීම සඳහා අරගලයක් එය විසින් ආරම්භ කළ යුතුය.

නික් බ්‍රිස්